

කම්පූරුෂතා

තුන් ටෙන් තොරය
1998

සාගේතරජා
අනුරූපා ශේරී ආරච්චි
සමුදා ලාලි

බලෝග විශ්ව විද්‍යාලයේ
චාර් විද්‍යා රාජ්‍යාලියක්

අගාධ සංස්කීරිත හා ප්‍රම්ඛීය සංස්කීරිත

(බෙ මෙම පාඨම අවසානයේදී ඉගෙන ගත් සිද්ධාන්තය කම් ඉංග්‍රීසි භාෂාවේ සියලුම වාචකයන්හි එසේම සියලුම භාෂාවන්හි අගාධ සංස්කීරිතය හා ප්‍රම්ඛීය සංස්කීරිතය ඇති බවය. සමහරවිට පාඨම් කිහිපයකට පෙර එය මධ්‍යම පුදුම සහයත වුවක් වන්නට ඇත. එහෙන් භාෂාව පරිභරණය කිරීම සම්බන්ධයෙන් ගැඹුරු ලෙස සිතවෙළාත් අගාධ හා ප්‍රම්ඛීය සංස්කීරිත මත්‍යාජ්‍යයන් විසින් භාෂාව පරිභරණය කරනු ලබන්නේ කෙසේද යන්න කිරීම සම්බන්ධයෙන් ඉනා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබන බව ඉතා ඉක්මණින් අවබෝධ වනු ඇත.)


ඉංග්‍රීසි දැනුමක් ඇති අයක් ඉංග්‍රීසි කතාකරන වෙනත් අයකුට සටන්දෙන අපුරු විකක් සිතන්න. සටන්දෙන තැනැත්තා ඔබ යැයි කල්පනා කරන්න. ගුවන් විදුලියේ කාලගුණ වාර්තාවට ඔබ සටන් දෙනවා යැයි සිතන්න. ගුවන් විදුලියේ ඇයන්නේ ඉංග්‍රීසි යැයි ඔබ කියනු ඇත. තැනැත්තම් අවන් විදුලියෙන් කාලගුණය පිළිබඳ වාර්තාවක් කරනු ලබන බව පටයනු ඇත. සත්‍ය වශයෙන්ම මේ පිළිතුරු දෙකම නිවැරදිය. තමුන්, ඉංග්‍රීසි භාෂාව ගැන කිහිම දැනුමක් තොමූති අයකුගේ පිළිතුරු මේවා තොට්තන්ට පුළුවන. ඉංග්‍රීසි බොඳන්නා තැනැත්තා එම ශේෂාවට තෝ ගබිදයට සටන් දෙයි. මත්‍යාජ්‍යය කටයුතින් එම ගබිද කිපද්‍රවන බව මහුව ගැඹු ගියද එම ගබිදයන්ගේ කිසිදු අර්ථයක් මහුව තොදුනේ. පෙනීවේය අර්ථය තේරුම් ගැනීමට ගබිද ගුවනය කරන තැනැත්තා කළ යුත්තේ කුමක් ද? මේ ගලා යන ගබිද කාලගුණ වාර්තාවක් බව තේරුම් ගැනීමට කළ යුත්තේ මෙයයි. එක්සො මහු ගුවනය කරනු ලබන ගබිද තේරුම් සමඟ සම්බන්ධකළ යුතුය. තැනැත්තම්, තන් කළ මත පත්‍ර වන ගබිදයේ තේරුම් වටහා ගැනීමට තුමයක් යොයා ගත යුතුය.

අයන්නාගේ මොලයට කා වදින ගබිදය විශුහ කර පැහැදිලිකර දීමට පර්වර්ථකයෙක් මහුගේ මොලය තුළ ස්ථියාන්මක විය යුතුය.


භාෂාවන් තේරුම්ගැනීමේ සාමාන්‍ය ගැටලුව නම් ගබිදයන්හි අර්ථය යොයා ගැනීමයි. කතාකරනු ලබන ඉංග්‍රීසි වාචකයන් ගුවනය

කිරීමේදී කොට්ඨම ඔබට කළ ගැනීකෝ එයයි. එහිදී අගාධ සංස්කීර්ණයට යා පෙන්වීය සංස්කීර්ණයට කළ ගැනීකෝ කුමක් ඇ? පිළිතුර සරලය.

එනම්, මිනුම වාක්‍යකදී අර්ථය කුමක්ද යන්න පැවයෙන්නේ එම වාක්‍යයේ අගාධ සංස්කීර්ණයේය. උදාහරණයක් ලෙස, "the new shoes" යන තාම පාදය ගැන සාකච්ඡා කිරීමේදී එහි ඇති පෙන්වීය සංස්කීර්ණය යොයා ගනිමු.



ඇත්ත වශයෙන්ම එය ඇති වි තිබෙන්නේ රට සම්බන්ධිත අන්තර වාක්‍යය (*Relative clause) "the shoes which are new" යන්නෙහි. මේ අගාධ සංස්කීර්ණය තිබූය. (embed) එහි අගාධ සංස්කීර්ණය "the shoes are new" වශයෙන් වේ. එය පහත සඳහන් පරිදි පෙන්වීය ගැනීය.



the new shoes යන තාම පාදයෙහි අර්ථය කුමක් ඇ? the shoes are new යන්නෙහි අර්ථය ඉන් කොටසකි. the new shoes have arrived

යන්න යමෙක් ඔබට පවසන විට පාවහන් අලුත් බව දැනගති. පාවහන් අලුත් බව ඔබට පවසනුයේ ප්‍රජාතීය සංස්ථානිය තොවේ. වාක්‍යයක අර්ථය ඔබට පවසනුයේ අගාධ සංස්ථානියෙනි.

අපි නැවතත් කාලගුණ වාර්ථාව තේරුමිගැනීමේ ගැටලුව කරා යුතු. කාලගුණ අතාවැකිය රවසන නිවේදනය කියන්නේ තුමකුදයි. තේරුමිගැනීමට අප කළ පුත්තනේ තුමකුද ? මෙහිදී අප කරනු ලෙන්නේ ඒ ගැන කළුපනාවෙන් තොරව තෝ සිතිමෙන් තොරව වාක්‍යයන් ඉදිරිහන් කෙරෙන අගාධ සංස්ථානිය තේරුමි ගැනීමයි. වැඩිපුර නිදර්ශන යලකා බලමු.

I pushed her into lake because I wanted to

මෙම වාක්‍යය අයට ඇති ඒ යන වචනය ගැන සලකා බලන්න. එනක ප්‍රතියෝගනයෙන් එහි අගාධයේ අන්තර්ගතවන සම්පූර්ණ වාක්‍යය යොයාගත ගැන.


I pushed her into the lake because I wanted to push her into the lake යන්න මෙහි මුද් වාක්‍යයයේ මුද් අර්ථය මෙයයි. ඔබ ගැමිවීම එය දැනගත නිඛුනේය. තමුත් පලමු වාක්‍යයයේ එම තොරතුරු ඔබට සපයා ගැන. "push her into the lake" යන හ්‍රියා කාරක වාක්‍ය පැලමු වාක්‍යයේ අන්තර්ගත තොවේ. මේ හ්‍රියාකාරක වාක්‍ය බණ්ඩය අඩි.ගු වන්නේ අගාධ සංස්ථානියේ පමණි. මේ අනුව I pushed her into the lake because I wanted to යන අර්ථය ගෙන දෙන්නේ අගාධ සංස්ථානියෙන් පමණි. තොටින්ම වාක්‍යයෙහි අර්ථය පැහැදිලිවන්නේ අගාධ සංස්ථානියෙන් ම පමණි.

සන්නිවේදනයේදී ඉංග්‍රීසි කෙසේ භාවිත කළ යුතු ද යන්න පැවුසෙන්නේ, යන්න වශයෙන්ම ඉංග්‍රීසි වාක්‍යයෙහි ප්‍රජාතීය සංස්ථානියෙනි. අගාධ සංස්ථානියේ ඇති සියලු තොරතුරු පැවුසෙන්නේ කෙසේද යන්න ඉංග්‍රීසි භාෂාවේ ප්‍රජාතීය සංස්ථානියෙන් අපට කියයි. උඩහරණයක වශයෙන්, "the shoes are new" වාක්‍යයෙහි අන්තර්ගත ඉහත සඳහන් අගාධ සංස්ථානිය ගැන විකක් සිතන්න. අගාධ සංස්ථානියේ අන්තර්ගත තොරතුරු ඇතැලුත් පණ්ඩිවිධයක් තෝ වාක්‍යයක් යැදිම සඳහා ප්‍රජාතීය

සංස්කිරීය භාවිතා කළ යුතුය. මානව සාමාජිකිත් එම පණිවේද දිය යුත්තේ කෙයේද යන්න පැවැයන්නේ ප්‍රජ්‍යීය සංස්කිරීයයන්මය. මෙහිදී එක් අගාධ සංස්කිරීයකට ප්‍රජ්‍යීය සංස්කිරීය දෙකක් අපි ගනිමු. බවට මතකයට තොගත තැකි පරිදි ඉන් එකක "the shoes which are new" යන නාම පාදයයි. දෙවුන්න "the new shoes" යන්නයි මෙහිදී අගාධ සංස්කිරීයහි අන්තර්ගත තොරතුරු හෝ පණිවේද පැහැදිලි කළ යුත්තේ කෙයේදයි අපට පටසන්නේ ප්‍රජ්‍යීය සංස්කිරීය බව මතක තබාගත යුතු ප්‍රධාන කරුණයි.

සැම ඉංග්‍රීසි වාස්‍යයකම අගාධ සංස්කිරීය එම වාස්‍යයෙහි ප්‍රජ්‍යීය සංස්කිරීය අනුව සාම්පූර්ණ කළ තැකි බව දැන් බවට ඇතැදිලිව පෙනෙනවා ඇත. වාගාලුපයක ඇර්ථය ගැන අප දැනගත යුත්තේ කුමක් ද යන්න අගාධ සංස්කිරීය පටසයි. අගාධ සංස්කිරීය ප්‍රතිචර්යා තේරුම අවබෝධ කර ගැනීමට අප දැනගත යුත්තේ කුමක්ද යන්න ප්‍රජ්‍යීය සංස්කිරීයන් ප්‍රකාශ වේ.

තමුන් අගාධ සංස්කිරීය ප්‍රජ්‍යීය සංස්කිරීයට සම්බන්ධවන්නේ කෙයේද ? යම් ප්‍රකාශනයක ඇර්ථය සන්නිවේදනයේදී වාගාලුපයේ අර්ථයට සම්බන්ධවන්නේ කෙයේද ? මබ දැන්නා මේ ප්‍රයෝගට පිළිගුර අගාධ සංස්කිරීය ප්‍රතියෝගන මගින් ප්‍රජ්‍යීය සංස්කිරීයට සම්බන්ධ වේ. ප්‍රතියෝගන මගින් අගාධ සංස්කිරීය ප්‍රජ්‍යීය සංස්කිරීයට පර්වර්ණය කෙරේ. මෙම කාර්යයේදී අගාධ සංස්කිරීය තා ප්‍රජ්‍යීය සංස්කිරීය අතර පාලමක් යේ ත්‍රියාන්මක වන්නේ ප්‍රතියෝගනයයි.



මබ යුතු පරිදි සියලුම ප්‍රතියෝගන නිති ත්‍රියාන්මක කළයුතු තොවේ. බොහෝමයක් (ප්‍රතියෝගන) වෙකලුපිකය. "The new shoes" හෝ තැකිනම් "The shoes are new" හෝ තැකිනම් "The shoes are new" යන්නෙන් කුමක් භාවිත කළ යුතුදයි අපට තොරා ගත තැකිය.

ගාහාව තේරීම් ගණනාවක් අපට ඉදිරිපත් කරයි. තමුන් අප තෝරා ගත්තා එන් එක් තේරීම අනෙකුවා පසු කරයි. Steel (වාන්) වැනි අප්‍රාණික නාමයක් අප තෝරාගත්තෙන් සාමාන්‍ය ඉංග්‍රීසි ගාචිතයේදී Hope (බලපාරෝත්තුවෙනුවා) වැනි ශ්‍රීය පදයක් යම්ග ගාචිතයට ගත තොහැඳි අතර එම ශ්‍රීයට යදානා අප්‍රාණික නාමයක් කරනා වෙයෙන් තිබිය යුතුය. මෙය සහා තොට්ටි තම් පහත යදහන් පරිදි ව්‍යාකරණානුකූල තොට්ටුවක් ජනින විමට ඉඩ ඇත.

steel hopes to dance the rhumba

සමහර ලේඛකයෙන් මේ තිනි ඩිනා මනාම කඩකරනි. එයේ කරන්නේ තැපුම් ප්‍රබල ගාහාවක් තිපදුවීම යදහයි.

steel sings with the joy of strength.
Iron grambles as the gimmers strain.
The street cars tremble on the rusty length.

අපේ දෙශීක ගාණයේදී තෝ ලේඛනයේදී Steel (වාන්) වැනි නාම රද වළට පසුව ගායනා තිරීම යෝ ශිෂ්ටුමැදිම වැනි ශ්‍රීයපද යෙදීම විරුදුය. අපි තිනි අනුගමනය කරන තමුන් කට්ටෙ ඒවා කඩති.

ඉංග්‍රීසි ක්ෂේවක් තොදන්තා රටව්ල වල වැසියන්ට ඉංග්‍රීසි ඉගෙන්මට අවශ්‍ය තිනි ගැඳුරුමට දිගුකළක් ගතකිරීමට සිදුවේ. පලුදුරුදු ලේඛකයේ අපේ සිතුවිලි ප්‍රබෝධමන්තර අප උදෙසා නව ලෙවක් බේති තිරීම යදානා මේ තිනි ඩිනාමනාම කඩකරමීන් ශ්‍රීය තිරීම විශ්වාසානුකූල බව පෙනේ. එක් කරුණක් යහතිකය. එනම්, කට්ටින් ශ්‍රීය කරන ආකාරයෙන් එය සාචිව ඉදිරිපත් ශිරීම යදානා අපේ ගාහාව පිළුබදව පූජ් අවබෝධයක් අපට අවශ්‍යය.

අපේ ගාහාව සාමාන්‍යයෙන් ශ්‍රීයකාරවන අත්දම දන්මතන් අපි ගදාරන්නේ වෙමු. ලේඛකයේ සමහරවිට තිනි වෙනස කරන්නේ ව ගම්මු තුවන්ගේ අදහස් තෝරුම් ගාමට නම් ඔවුන්ට ඒවා වැවිදුර වෙනස කළ තොහැක. එයේම ගාහාව සම්බන්ධයෙන් අන්තරා බැඳීම් තිරීමට

පෙර දැනටමත් ඔබ අධ්‍යාපනය කරමින් සිටිත සිද්ධාන්තයන් පිළිබඳ අවබෝධයක් තීවිය යුතුය.

හාජාව, එය හාටිත කරනු ලබන ගැම මත්‍යාංශයෙකු සේම ප.කිරණය. එහෙන් අප මිනිසුන් කිරීමට එය අනුවරූපය කොටයාකි. එහෙයින් එය විෂ්තාකරණය ය. හාජාව අධ්‍යාපනයෙන් අපි අපීම අධ්‍යාපනය කරන්නේ වෙමු.

Transformational Grammar කෘතියේ එන "Deep Structure and Surface Structure" ලිපියකි පරිවර්තනයකි.

කුඩාගෙලුවේ ආනත්දකින්ගේ හිමි වායුවිදා විශේෂවේද අවසන් වයර.